

# අ.පො.ස. (උසස් පෙළ) ඡිව විද්‍යාව

පාරිකරක ඡිව විද්‍යාව



සංඛරගතුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

සංකීත : විද්‍යා අංශය - මාවතැල්ල අධ්‍යාපන කලාපය

## **උපදේශනය හා මාර්ගෝපදේශනය**

- ඩී.එෂ.ආර්.එස්.එම් වෙළගෙදර මිය.  
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (කලාප අධ්‍යාපන කාර්යාලය, මාවතැල්ල)

## **සම්බන්ධිකරණය හා මග පෙන්වීම**

- එච්.ඊ.එච්.එන්. හෙවිටිඇාරච්චි මෙය.  
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යාව - කලාප අධ්‍යාපන කාර්යාලය, මාවතැල්ල)

## **කාර්ය පත්‍රිකා සැකසීම**

- |                             |   |                    |
|-----------------------------|---|--------------------|
| • බඩි.ආර්.එස්.එල්. රත්නායක  | - | පින්නවල ම.ම.වි.    |
| • එන්.එම්.ඩී.කේ. නවරත්න     | - | නගරගිරි ම.වි.      |
| • ආර්.ආර්.එස්. රාජපක්ෂ      | - | පින්නවල ම.ම.වි.    |
| • එම්.ඩී.සි.යු.එස්. ජයතිලක  | - | අගෝක ම.වි.         |
| • කේ.ඩී. ප්‍රියංකා ඉන්දුමති | - | ගන්තැන්න ම.වි.     |
| • එස්.එස්.එස්. බණ්ඩාර       | - | මොලගොඩ ජයපාල ම.වි. |
| • ඩී.ඩී.චී.චී. කරුණාරත්න    | - | ගල්ඳතර ම.වි.       |
| • බඩි.කේ.ඩී.ඩී. විජේසිංහ    | - | පින්නවල ම.ම.වි.    |

## පාරිභෝගික ජීව විද්‍යාව

(1) පරිසරය යනු ඇරඟ දක්වන්න.

.....  
.....  
.....

(2) පරිසර ජීව විද්‍යාව යනු ක්‍රමක්ද?

.....  
.....  
.....

(3) පරිසර ජීව විද්‍යාව හැදැරීමේ වැදගත්කම් මොනවාද?

.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

(4) පහත ජීව සංචාරය මට්ටම් ඇරඟ දක්වන්න.

ඒකෙකකයා, ගහනය, ප්‍රජාව, පරිසර පද්ධතිය, පෙළව ගේලය

.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

- (5) පහත වගුව සම්පූර්ණ කරන්න.

අලේජ්ව සංසටක	ලේජ්ව සංසටක
.....ජය.....	.....ඁාක.....
.....	.....
.....	.....
.....	.....
.....	.....
.....	.....
.....පස.....	.....ප්‍රාමිස්වා.....

- (6) නිකේතනය හා ව්‍යසස්ථානය යන පද අර්ථ දක්වන්න.

.....  
 .....  
 .....  
 .....  
 .....

- (7) පහත අන්තර් ක්‍රියා සඳහා උදාහරණ සපයන්න.

1. ලේජ්ව - ලේජ්ව

.....  
 .....

2. ලේජ්ව - අලේජ්ව

.....  
 .....

3. අලේජ්ව - අලේජ්ව

.....  
 .....

- (8) හිස්තැන් පුරවන්න.

සූර්යය (2) ..... (3) .....



(1)..... ගක්තිය

රසායනික ගක්තිය

- (9) පහත පද හඳුන්වන්න.

ආහාර දාමය

.....  
 .....

ප්‍රාථමික නිෂ්පාදනය

.....  
.....  
.....

(10) ප්‍රාථමික නිෂ්පාදනයේ ඒකක විය හැකිකේ කුමක්ද?

.....  
.....  
.....

(11) ආහාර දාම වල දැකිය හැකි ප්‍රාථමික නිෂ්පාදකයන් තිබෙනෙකු නම් කරන්න.

.....  
.....  
.....

(12) (i) ආහාර දාමයක පෝෂී මට්ටම් 2 ක් අතර විභව ගක්ති හානිය තොපමෙන්ද?

.....  
.....

(ii) පෝෂී මට්ටම් 2 ක් අතර ගක්තිය හානිවන ආකාර 2 ක් ලියන්න.

.....  
.....

(iii) පාරිසරික පිරිමිඩයක් තිරමාණය වීමට බලපාන මූලික හේතුව කුමක්ද?

.....  
.....  
.....

(13) පාරිසරික පිරිමිඩවල ප්‍රධාන ආකාර කියද? ඒ මොනවාද?

.....  
.....  
.....

(14) "ගක්ති පිරිමිඩ සැමවිටම උඩුකුරු හා සිරස් වේ." හේතුව පහදන්න.

.....  
.....  
.....

(15) උඩුකුරු සංඛ්‍යා පිරිමිඩ හමුවන පරිසර පද්ධති නම් කරන්න.

.....  
.....  
.....

(16) යටිකුරු සංඛ්‍යා පිරිමිඩ දැකිය හැකි පෝෂණ සම්බන්ධතාවයක් ලිය දක්වන්න.

.....  
.....  
.....

(17) පරිසර පද්ධතියක් තුළ ද්‍රව්‍ය වත්මකරණයට වැදගත් වන ජීවීන් නම් කරන්න.

.....  
.....

(18) පරිසර පද්ධතියක් තුළ ද්‍රව්‍ය වත්මකරණය වැදගත් වන්නේ ඇයි?

.....  
.....  
.....

(19) බියෝමයක් යන්න අර්ථ දක්වන්න.

(19) බියෝමයක් යන්න අර්ථ දක්වන්න.

.....

.....

.....

.....

(20) ප්‍රධාන හොමික බියෝම නම් කරන්න.

.....

.....

.....

.....

.....

.....

.....

(21) නිවර්තන වනාන්තර, වපරාල්, සෞම්‍ය කළාපීය පළුල් පත්‍ර දරන වනාන්තර, උතුරු කේතුධර වනාන්තර යන බියෝම වල ව්‍යාප්තිය, උෂ්ණත්වය, වර්ෂාපතනය, ගාක ලක්ෂණ, සන්ත්ව ලක්ෂණ, හා මිනිස් බලපෑම් සංසන්දනාන්මක වගුවක ඉදිරිපත් කරන්න.

(22) ගාක හා සතුන්ගේ ඉහළම විවිධත්වය සහිත බියෝමය කුමක්ද?

(23) ලැවිගිනිවලට නිතර භාජනය වන බියෝමය නම් කරන්න.

(24) සැවානා, කාන්කාර, සෞම්‍ය කළාපීන තැණ හූම්, තුන්දාවල බියෝම ව්‍යාප්තිය, උෂ්ණත්වය, වර්ෂාපතනය, ගාක ලක්ෂණ, සන්ත්ව ලක්ෂණ හා මිනිස් බලපෑම් සංසන්දනාන්මක වගුවක ඉදිරිපත් කරන්න.

(25) ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති පිළිබඳ පහත සටහන සම්පූර්ණ කරන්න.

වහාප්නිය	නිව්රතන	වපරාල්	සෞඛ්‍ය කලාපීය පලල් පවතින වනාන්තර	ලකුරු කේතුයිර වනාන්තර
----------	---------	--------	----------------------------------	-----------------------

(26) ගාක හා සතුන්ගේ ඉහළම විවිධත්වය සහිත බියෝමය කුමක්ද?

.....


(27) ලැබීගිනි වලට තිතර හාජනය වන බියෝමය නම් කරන්න.

.....

(28) සැවානා, කාන්තාර, සෞමා කළාපිත තෘණ භූම්, තුන්දා බියෝම ව්‍යාප්තිය, උෂ්ණත්වය, වර්ෂාපතනය, ගාක ලක්ෂණ, සත්ත්ව ලක්ෂණ හා මිනිස් බලපෑම් සංසන්දනාත්මක වගුවක ඉදිරිපත් කරන්න.

ඉහළ	
සැවානා තුන්දා පෙළුම් ව්‍යාප්ති	
කාන්තාර	
සැවානා	

(29) ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති පිළිබඳ පහත සටහන සම්පූර්ණ කරන්න.



(30) අදාළ ස්ථාන වලට (✓) ලකුණ යොදන්න.

ලක්ෂණය	වනාන්තර වර්ගය		
	නිවර්තන තොක් පහතට වැසි	නිවර්තන කළුකර	වියලු මෝසම්
(i) සන නොවූ වියන උපවියන හා නොදුන් විකසනය වූ පදුරු ස්තරය			
(ii) උෂ්ණත්වය $28^{\circ}\text{C}$ වර්ෂාපතනය $2000 - 5000\text{mm}$			
(iii) ශ්‍රී ලංකා උස්ස්වීම් හික්මියා ශ්‍රී ලංකා පින් කන් කොණ්ඩයා			
(iv) කාණ්ඩාරෝගක ගාක			
(v) අපිගාක, ලයිකන, පාසි, අක්මාගාක, පර්ණාංග			
(vi) දිවියා, වලසා, මුවා			
(vii) කින, වල් කුරුදු, ගල්වෙරලු			
(viii) වතදළ වුදුරා, ශ්‍රී ලංකා උණහපුළුවා, රන්හොතුවා			
(ix) විර, පළ, කළුවර			
(vii) කුබා පතු දරන ඇශ්‍රීරුණු අතු සහිත ගාක, කුබා හැඩ රවුම් මස්තක			

## පාරිසරික ජීව විද්‍යාව - පිළිතුරු

- (1) ජීවියෙකු හෝ පාරිසරික ප්‍රජාවක් මත ක්‍රියාකරන, අවසානයේ දී එහි ආකාරය සහ පැවැත්ම තීරණය කරන හොතික, රසායනික සහ ජීව සාධකවල සංකීර්ණයකි.
- (2) ගතික පාරිසරික ක්‍රියාවලිවලට අදාළව, පරිසරයේ ජීවීය සංරචක, එකිනෙකා සමගත් ඇමෙර්ව සංරචක සමගත් දක්වන අන්තර් ක්‍රියා පිළිබඳ අධ්‍යනයයි.
- (3) 1. පරිසරයේ ජීව හා ඇමෙර්ව යෙමුවක එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය හා අන්තර් ක්‍රියා පවත්වන්නේ කෙසේදි අවබෝධකර ගැනීමට.  
 2. පරිසරයේ සංවිධාන මට්ටම් හඳුනා ගැනීමට  
 3. පරිසර පද්ධතියේ ප්‍රධාන ක්‍රියාවලි අධ්‍යනය කිරීමට.  
 4. හොමික හා ජලජ පරිසරයේ සංරචක හඳුනා ගැනීමට.  
 5. මානව ක්‍රියාකාරීන්වෙයි බලපෑම මගින් පාරිසරික පද්ධති වෙනස් වෙමින් පවතින්නේ කෙසේදි අවබෝධ කර ගැනීමට.  
 6. පරිසරයේ සිදුවන ස්ථාවාවික වෙනස්වීම් විශේෂ සහ වාසස්ථාන කෙරෙහි බලපාන්නේ කෙසේදි අවබෝධකර ගැනීමට.
- (4) ජීවෙකකයා - පරිසර සාධකවලට අදාළව කායික, පරිණාමික හා හැසිරීම් සම්බන්ධ අනන්‍ය ලක්ෂණ ඇති ඕනෑම ජීවියෙක් හෝ ජීවී දෙයකි.  
 ගහනය - එකම පුදේශයක ජීවන්වන, අන්තරාභිජනනයෙන් සරු ප්‍රජනිතයන් නිපදවන එකම විශේෂයකට අයන් ජීවීන් සමුහයකි.  
 ප්‍රජාව - එකම පුදේශයක එකිනෙකා සමග අන්තර් ක්‍රියා පවත්වීම් ජීවන් වන වෙනස් විශේෂ වලට අයන් ගහන වල එකතුව.  
 පරිසර පද්ධතිය - ප්‍රජාවන් හා ඔවුන් සමග අන්තර් ක්‍රියා කරන ඇමෙර්ව සාධකවල එකතුව.  
 ජීවීන් වාසය කරන පාලිවයේ සම්පූර්ණ කොටසකි.

(5)

ඇමෙර්ව සංසටක	ජීවීන් සංසටක
ජලය	ජාක
වාතය	සතුන්
ආලෙංකය	දිලිර
උජ්ණන්වය	බැක්ටීරියා
පෝෂක ප්‍රාටිස්ටා	
සුෂ්ඨයාලෝකය	
පස	

- (6) නිකේතනය - යම්කිසි ජ්වියෙකු පරිසරය තුළ ඉටු කරන කාර්යභාරයයි.  
(ජ්වියෙකු ඔපුගේ ජ්විකාව සලසාගන්නේ කෙසේද යන්නයි.)  
වාසස්ථානය - යම්කිසි විශේෂයක් වාසය කරන හොතික ප්‍රදේශයයි.

- (7) 1. ජෙෂව - ජෙෂව  
දිදා : ඒකෙකකයන් සහ විශේෂ අතර තරගය / හෝජන අන්තර සඛධාන / සහජීවී අන්තර සඛධාන  
2. ජෙෂව - අමැජෙව  
දිදා : ගාක පසෙන් ජලය ලබා ගැනීම.  
3. අමැජෙව - අජෙෂව  
දිදා : පසකුල සිදුවන රසායනික ප්‍රතිකියා

- (8) සූර්ය (2) ප්‍රහාසිංස්ලේෂණය (3) ගාක



- (1) විකිරණ ගක්තිය                          රසායනික ගක්තිය

- (9) ආහාර දාමයක් යනු  
පරිසර පද්ධතියක ප්‍රාථමික නිෂ්පාදකයාගෙන් ආරම්භ වේ, එක් පෝෂී මට්ටමකින් තවත් පෝෂී මට්ටමකට පෝෂක හා ගක්තිය මාරු වන ජ්වින්ගේ රේඛිය අනුකූලයයි.  
ප්‍රාථමික නිෂ්පාදනය යනු  
නිශ්චිත ප්‍රදේශයක, නිශ්චිත කාල සීමාවක් තුළ ස්වයං පෝෂීන් විසින් නිපදවනු ලබන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය.

- (10)  $\text{gm}^2 \text{ day}^{-1} / \text{kg}^{-1} \text{ ha year}^{-1}$

- (11) ගාක / සයනොබැක්ටීරියා / ඇල්ගි

- (12) (i) 90%  
(ii) a - තාපය ලෙස      b - ස්වසනය  
(iii) ඉහළ ගක්ති මට්ටම්ව වලට යාමේ දී ආහාර දාම වල ප්‍රයෝගනා ගක්තිය අඩුවී යාම.

- (13) පාරිසරික පිරමිඩ ආකාර 03 කි.

1. ගක්ති පිරමිඩ
2. සංඛ්‍යා පිරමිඩ
3. ජෙෂව ස්කන්ද පිරමිඩ

- (14) "ජ්වියෙකුගෙන් වෙනත් ජ්වියෙකුට ගක්තිය ගළායාමේ දී, සැලකිය යුතු ගක්ති හානියක් සිදුවන නිසා" ගක්ති පිරමිඩ සැමවිටම උඩුකුරු හා සිරස් වේ.

- (15) ජලජ හා තාණු හුම්

- (16) බාරක → පරපෝෂී පෝෂණ සම්බන්ධතාව

- (17) වියෝගකයින්

- (18) පරිසර පද්ධතියක් තුළ ජීවත් වන ජීවීන් සඳහා ලබාගත හැකි ද්‍රව්‍ය ප්‍රමාණය සිලිනය.  
ගාක, සතුන් ප්‍රයෝගනයට ගන්නාවේ පරිසර පද්ධතියක ද්‍රව්‍ය තොග අඩු වී යයි.  
ජීවීන් මියගිය විට වියෝගකයින් මගින් ඔවුනු වියෝගනයට ලක්වන නිසා, එම ද්‍රව්‍ය ජීවීන් සඳහා නැවත භාවිතයට ගනැකි වේ.
- (19) යම් විශේෂ පරිසරයකට අනුවර්තන සහිත, ප්‍රමුඛ වෘක්ෂලතාදිය පදනම් කර ගනිමින් වර්ගීකරණය කරනු ලබන, ප්‍රමේණයේ දේශගුණය හා භූගෝලීය ලක්ෂණ මගින් තීරණය වන, පරිසර පද්ධති රසකින් සමන්විත වන විශාල භූගෝලීය ප්‍රමේණයකි.
- (20) 1. නිවර්තන වනාන්තර  
2. සැවානා  
3. කාන්තාර  
4. වැපරාල්  
5. සෙෂමය කළාපික තාණ්ඩුම්  
6. සෙෂමය කළාපික පළළේපනු වනාන්තර  
7. උතුරු කේතුදර වනාන්තර  
8. තුන්දා

(21)

	නිවරතන	වපරාල්	සෞඛ්‍යම කළුපිය පලල් පට දරන වනාන්තර	දකුරා කේතුයර වනාන්තර
වහාප්තිය	නිරක්ෂයට සම්පත් උපත්වර්තන පැදෙශ වල විහිමේ.	උතුරා ආමරිකාව, විලි, ස්පායුස්ක්‍රේය, දුකුණු එංගලය, දුකුණු ඇම්බාව වනිජ පෘතිය, දුකුණු කාලෝග්නියාව	දකුරා අර්ධගෝලයේ මධ්‍ය ක්‍රිංකායවල	ආත්මික් තුන්දාලේ හිට පලල් පැවියක් ලෙස විහිදී ඇත.
වර්ණාපතනනය	2000 - 4000mm (නිවරතන වැසි) 1500 - 2000mm (නිවරතන වියලි) උපක්ෂකත්වය	300 - 500mm 25 - 29°C (නිවරතන වැසි) 33°C (නිවරතන වියලි)	700 - 2000mm 10 - 12°C, 40°C දක්වා ඉහළ නැඩිය නැඩිය නැඩිය	300 - 700mm සින සාමුහ්‍ය දී සාමුහ්‍ය උපක්ෂකත්වය 0 ත්, ගිමොනයේ ද 35°C පමණ

## ගොන ලක්ෂණ

- නොරු, වියන, උපවියන් ස්ථර දැක්වනට ඇත.
- පනැලින් යටි ස්ථරය පදුරා හා විශාල අකාෂ්පීය ගොක වලින් පෙන්වයි.
- බිම ස්ථරය කුඩා ආකාෂ්පීය ගොක, වියලි ගොක සූන්බුන්, නැව ඇත.
- ස්ථරීනවනය දැකිය නැකිය.
- සඳාහරින ගොක ප්‍රාථමිකය.
- අපිගොක සුලබයි.

- තුරු වනාන්තර හා පදුරා වලින් පෙන්වයි.
- නොරු, වියන, උපවියන් ස්ථර දැක්වන්නයි.
- නැඩින හා පැලැවි වලින් සින්, අකාෂ්පීය ගොක දිනිය නැක.
- ගැවිනින වලට නාජ්‍යනය වේ.

- සෞඛ්‍යම පෙන්වයි දී සාමුහ්‍ය උපක්ෂකත්වය 0 ත්, ගිමොනයේ ද 35°C පමණ

- පැමුව සාක වැඩි වශයෙන් පැනන්සිලියි.
- ස්ථරීනවනය ඇත.
- වැන වියන් ස්ථරය යටි ප්‍රස්ථර හා ස්ථරය පැලැවි ස්ථරය
- අවුබ කේතුයර ගොක (ඡර, ගැඩින්, ස්පාස්, ඉදිකුටු වැනි පෙන්වනු ඇත.)

<p><b>සත්ත්ව ලක්ෂණ</b></p> <p>ක්ෂීරපායි විශේෂ :</p> <ul style="list-style-type: none"> <li>- ආලෝකප්‍රේමි විශේෂ මි. 5-30</li> <li>- සැනුන් පරිසරයට ගැලපෙන අනුවර්තන දරයි.</li> <li>- වැඩි වනාන්තර වල සැනුන් ව්‍යුහය පුරු ක්‍රියාකාරී ජීවිතයෙක් දරයි.</li> <li>- කුඩා සැනුන් අතර වෙශාන්තරණය යුතුය.</li> <li>- විශාල සැනුන්ගේ දේහවල සලකුණු තිබිය යාක.</li> <li>- පක්ෂීන් වියලි කාලවල වෙනත් ප්‍රදේශකර පර්යාවනය වේ.</li> </ul> <p>කාලී ක්රිමාන්තය හා සංවර්ධනය ආශ්‍රිත මානව තියෙකාරකම මගින්න විනාශ වේ.</p>	<ul style="list-style-type: none"> <li>- ලැබෙන ක්ෂීරපායින් (මුව, එඹුව)</li> <li>- කුඩා ක්ෂීරපායින්</li> <li>- පැමිලියා, පක්ෂීන්, උරග, කෘමි විශේෂ</li> <li>- වැඩි වනාන්තර වල සැනුන් ව්‍යුහය පුරු ක්‍රියාකාරී ජීවිතයෙක් දරයි.</li> <li>- වැඩි වනාන්තර වල සැනුන් ව්‍යුහය පුරු ක්‍රියාකාරී ජීවිතයෙක් දරයි.</li> <li>- සැනුන් අතර වෙශාන්තරණය යුතුය.</li> <li>- විශාල සැනුන්ගේ දේහවල සලකුණු තිබිය යාක.</li> <li>- පක්ෂීන් වියලි කාලවල වෙනත් ප්‍රදේශකර පර්යාවනය වේ.</li> </ul> <p>කාලී ක්රිමාන්තය හා සංවර්ධනය ආශ්‍රිත මානව තියෙකාරකම මගින්න විනාශ වේ.</p>	<p>දිගු ටැකිස් වැස් කැපීම</p> <p>මානව ජනාවාසකරණය ගැනීකරණය කාලීකාරීමේ පරිවර්තනය</p>
---	--	--


(22) හිට්තකන වනාන්තර

(23) චැපරාල්

(24)

කුතුව	
මසුම්‍ය කළුපික වෘත්ත තුම්	
කාන්තුව	
සැවාව	

(25)



(26)

ලක්ෂණය	වනාන්තර වර්ගය		
	නිවර්තන තෙක් පහතරට වැසි	නිවර්තන කළුකර	වියලි මෝසම්
(i) සන නොවූ වියන උපවියන හා නොදින් විකසනය වූ පදුරු ස්තරය			✓
(ii) උෂ්ණත්වය $28^{\circ}\text{C}$ වර්ෂාපතනය 2000 - 5000mm	✓		
(iii) ශ්‍රී ලංකා උස්ථිමියා ශ්‍රී ලංකා පින් කන් කොණ්ඩයා			
(iv) කාණ්ඩාරෝගක ගාක			
(v) අපිගාක, ලයිකන, පාසි, අක්මාගාක, පර්ණාංග			
(vi) දිවියා, වලසා, මුවා			✓
(vii) කින, වල් කුරුදු, ගල්වෙරලු		✓	
(viii) වතදළ වදුරා, ශ්‍රී ලංකා උණහපුලුවා, රන්හොතුවා	✓		
(ix) විර, පථ, කළුවර			✓
(vii) කුබා පතු දරන ඇශ්‍රීරුණු අතු සහිත ගාක, කුබා හැඩ රවුම් මස්තක		✓	

## පරිසර සංක්ෂීපයක් ලෙස පෙළව විවිධත්වය

(1) අර්ථ දක්වන්න. උදාහරණ ඇතිවිට සඳහන් කරන්න.

(i) පෙළව විවිධත්වය

.....  
.....  
.....  
.....

(ii) පරිසර පද්ධති විවිධත්වය

.....  
.....  
.....  
.....

(iii) විශේෂ විවිධත්වය

.....  
.....  
.....  
.....

(iv) ප්‍රවේණී විවිධත්වය

.....  
.....  
.....  
.....

(v) ආකුමණික ආගන්තුක විශේෂ

.....  
.....  
.....  
.....

(vi) පෙළව විවිධත්ව උණුසුම් කලාප

.....  
.....  
.....  
.....

(vii) නැත්ත වූ විශේෂය (EX)

.....  
.....  
.....

- (viii) වනමය න්‍යා විශේෂ (EW)  
.....  
.....  
.....
- (ix) අතිශයින් අන්තරායට ලක්වූ (CR)  
.....  
.....  
.....
- (x) අන්තරායට ලක්වූ (EN)  
.....  
.....  
.....
- (xi) අන්තරායට ලක්වීය හැකි (VU)  
.....  
.....  
.....
- (xii) ජේක දේශීක විශේෂ  
.....  
.....  
.....
- (xiii) දේශය විශේෂ  
.....  
.....  
.....
- (xiv) විදේශීක / ආගන්තුක විශේෂ  
.....  
.....  
.....

(xiv)	විදේශීක / ආගන්තුක විශේෂ
.....	.....
.....	.....
.....	.....
.....	.....
(xv)	පරියවන විශේෂ
.....	.....
.....	.....
.....	.....
.....	.....
(xvi)	අවධිජ්ම විශේෂ
.....	.....
.....	.....
.....	.....
.....	.....
(xvii)	බජයධාරී විශේෂ
.....	.....
.....	.....
.....	.....
.....	.....
(xviii)	මූලස්ථාන විශේෂ
.....	.....
.....	.....
.....	.....
.....	.....
(xix)	ස්ථානීය සංරක්ෂණය
.....	.....
.....	.....
.....	.....
.....	.....
(xx)	විනැළු සංරක්ෂණය
.....	.....
.....	.....
.....	.....
.....	.....

(2) සෙව විවිධත්වයේ වටිනාකම් සඳහන් කරන්න.

.....

.....

.....

.....

.....

.....

.....

.....

(3) සෙව විවිධත්ව භායනය සිදුවන ප්‍රධාන මාර්ග 05 ක් සඳහන් කරන්න. ඒ සඳහා ශ්‍රී ලංකා උදාහරණ දෙන්න.

(සම්පත් පොතේ අවිංගු)

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

(4) අධි පරිභෝෂනය පැහැදිලි කරන්න.

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

- .....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....
- (5) රතු දත්ත පොත යනු කුමක්ද?
- .....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....
- (6) දේශගුණික විපර්යාස පිළිබඳ UNFCC සම්මුතිය යනු කුමක්ද? එහි අර්ථ දැක්වීම ලියන්න.
- .....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....
- (7) "දේශගුණික විපර්යාස" පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) ඉදිරිපත් කර ඇති අර්ථ දැක්වීම කුමක්ද?
- .....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....
- (8) ගෝලීය උණුසුම යනු කුමක්ද?
- .....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....
- (9) ගෝලීය උණුසුම නිසා ඇතිවන අයහපත් ප්‍රතිඵල මොනවාද?
- .....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

## පරිසර සංක්වතයක් ලෙස ජේව විවිධන්වය - පිළිතරු

(1) (i) ජේව විවිධන්වය

හොමික, සමුද්‍රින සහ වෙනත් පරිසර පද්ධතින් ද ඇතුළත්, සියලු ප්‍රහවයන්ට අයත් ජීවීන් අතරත්, ඔවුන් පරිසරය සමග කරනු ලබන පරිසර විද්‍යාත්මක අන්තර් ක්‍රියා අතරත්, ඇති විවිධන්වය.

(ii) පරිසර පද්ධති විවිධන්වය

ජේව ලෝකයේ වාසස්ථාන, ජීවී ප්‍රජා, පාරිසරික ක්‍රියාවලි වල විවිධන්වය

(iii) විශේෂ විවිධන්වය

වෙනස් විශේෂ අතර හඳුනාගත හැකි ප්‍රහේදන. විශේෂ විවිධන්වයයි, විශේෂ සංඛ්‍යාව සහ බහුලතාවය එයට බලපායි.

(iv) ප්‍රවේණි විවිධන්වය

විශේෂයක් තුළ සහ විශේෂ අතර ප්‍රවේණික ද්‍රව්‍ය වල විවිධන්වයයි.

(v) ආකුම්ණික ආගන්තුක විශේෂ

විදේශීය ගාක හෝ සතුන් ඔවුනගේ ස්වාභාවික හූගේලීය පරාසයෙන් පිටතට ඔවුන් හඳුන්වාදීම හා පැතිරිම මගින් දේශීය ජේව විවිධන්වයට තර්ජනයක් විය හැකි විශේෂ.

උදා : ගදුපනේ, ගිනිතණ, ජපන් ජබර, කළුතර ගොලුබේල්ලා

(vi) ජේව විවිධන්ව උණුසුම් කළාප

ඒක දේශීක විශේෂ වල අධික සාන්දුනෙයක් සහිත හා ඒවාට අධික තර්ජනයක් සහිත ප්‍රදේශ.

(vii) න්‍යුත විශේෂය (EX)

තක්සේෂ්‍යනයක අවාන ජීවියාන් (මිහිමතින්) මියගොස් ඇති බව සැකයකින් තොරව තහවුරු වූ විශේෂ.

උදා : බේබේ, ලෝමමැමත්, රනිල ගාකය (Crudia Zelanica)

(viii) වනමය න්‍යුත විශේෂ (EW)

තක්සේෂ්‍යනයක් වගාකරන ලද, සිරකරන ලද හෝ ස්වාභාවිකරණය කරන ලද ගහණයක් ලෙස ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානයෙන් බැහැරව පමණක් ජීවත් වන විශේෂයක්.

උදා : සී මෙල්ස් දිවයින් යෝං ඉඩිබා

(ix) අතිශයින් අන්තරායට ලක්වූ (CR)

වනමය න්‍යුත වී යුතුව අතිගිය ඉහළ අවධානමකට මුහුණ පා ඇති බවට පිළිගත හැකි ප්‍රබල හේතු සාධක පවතින තක්සේෂ්‍යනයකි.

උදා : දුම්බර ගල්පර දිය මැඩියා, මහ මඩු ගාකය

(x) අන්තරායට ලක්වූ (EN)

වනමය න්‍යුත වීමට ඉනා ඉහළ අවධානමක් ඇති බවට පිළිගත හැකි හේතු සාධක සහිත තක්සේෂ්න.

උදා : අලියා, ඇතා, වෙසක් මිකිඩි

(xi) අන්තරායට ලක්විය හැකි (VU)

වනමය න්‍යුත වීමට ඉනා ඉහළ අවධානමකට මුහුණ පා ඇති බවට පිළිගත හැකි හේතු සාධක සහිත තක්සේෂ්න.

වි ලේනා, බටර කප්

(xii) ඒක දේශීක විශේෂ

යම් රටකට හෝ ප්‍රදේශයකට පමණක් සීමා වූ ජීව විශේෂයකි. මෙම ජීව විශේෂ ලෝකයේ වෙනත් කිසිම ප්‍රදේශයක ස්වාභාවිකව හමු නොවේ.

උදා : ශ්‍රී ලංකාවට ඒක දේශීක ගාක විශේෂ

හොර - *Dipterocarpus zeylanicus*

ගොරක - *Garcinia quaeasita*

ශ්‍රී ලංකාවට ඒක දේශීක සත්ත්ව විශේෂ

මුලත්හපය - *Puntius nigrofasciatus*

ලංඡහපුලුවා - *Loris tardigradus*

(xiii) දේශීය විශේෂ

මෙතිහාසිකව හඳුනාගත් ස්වාහාවික තුම් පරාසයක් තුළ ඇති ගාක හෝ සන්ත්ව විශේෂයකි.

ලදා : ශ්‍රී ලංකාවේ - මුලා, කිතුල්

(xiv) විදේශීක / ආගන්තක විශේෂ

මානව ක්‍රියා හේතුවෙන් තම ස්වාහාවික පරාසයෙන් පිටත වෙනත් භුගෝලීය පුද්ගලයකට හඳුන්වාදෙනු ලැබූ ජ්‍යෙෂ්ඨ විශේෂයකි.

ලදා : තිලාපියා, රඛර

(xv) පර්යටන විශේෂ

සාමු මගින් තීරණය කළ සහ පුරෝක්තනය කළ හැකි ලෙස එක් තැනකින් තවත් තැනකට සංවර්තනය කරන ජ්‍යෙන්.

ලදා : සුදුරේදි හොරා, අවිච්චියා

(xvi) අවධිෂ්ම විශේෂ

එක්තරා කාලයකදී පුළුල්ව පැතිර තිබූ, වර්තමානයේ භුද්‍යකළාව හෝ සීමිත වූ ස්ථානවලට සීමා ව පවතින ජ්‍යෙ විශේෂ.

ලදා : ලාම්පුබෙල්ලා

Ichthyophis

Tuatara

(xvii) සංරක්ෂණය අවශ්‍ය පරිසර පද්ධතියක් නියෝජනය සඳහා සංකේතයන් ලෙස තෝරාගන්නා ජ්‍යෙ විශේෂ.

ලදා : ඉන්දියාවේ බෙංගාලී කොට්ඨාස

ලිනයේ යෝධ පැන්ඩා

ලංකාවේ කැහිබෙල්ලා

(xviii) මූලස්ථාන විශේෂ

පරිසර පද්ධතියක ස්ථාවරබව පවත්වා ගැනීම සහ ක්‍රියාකාරීත්වය කෙරෙහි ඉතා වැදගත් කාර්යහාරයක් ඉටු කෙරෙන ජ්‍යෙ විශේෂ වේ. එම ජ්‍යෙ විශේෂ ඉවත් කළහොත් පරිසර පද්ධතිය බිඳු වැට්මේ නැමුණුවක් ඇත.

ලදා : පොකුණක ඇති ජ්‍යෙවාග

(xix) ස්ථානීය සංරක්ෂණය

ජ්‍යෙ විශේෂයේ ආරක්ෂාව හා ඔවුන්ගේ ප්‍රාග්ධනය ස්වාහාවික වාසස්ථානයේ දී තහවුරු කෙරේ. එහිදී විශාල ගහණයක් සහ ප්‍රමාණවත් උවිත වාසස්ථාන තිබිය යුතුය.

ලදා : යාල සහ මින්නේරිය පානික උද්‍යාන

කන්නේලිය සහ පියුරුත්තලාගල වන සංරක්ෂිත

(xx) විනැන් සංරක්ෂණය

ජ්‍යෙ විශේෂයක ස්වාහාවික වාසස්ථානයෙන් ඉවතට ගෙන නොහැසී ජ්‍යෙවත් වන සේත්, ප්‍රාග්ධනය තහවුරු වන සේත්, වෙනත් ස්ථානයක රෙකබලා ගැනීම.

ලදා : සන්වේද්‍යාන

උද්ඩිද උද්‍යාන

(2) පාරිසරික සේවා / විනෝදාත්මක / අවාරධරම / අධ්‍යාපනික / විද්‍යාත්මක / සමාජ / සංස්කෘතික / ආගමික

(3) 1. වාසස්ථාන අභිම් වීම / ඒවා කැඩී වෙන්වී යාම.

ලදා : ඉස්සන් රෝපණය කිරීම නිසා මිගුව හා ප්‍රත්තලම් කලපුවල මහා පරිමාණ කම්බාලාන විනාශය.

2. අධිපරිහේජනය

ලදා : අපනයනය සඳහා වනාන්තර විශ්‍යන් පමණ ඉක්මවා කොතල හිමුව ගාක එක්රේස් කිරීම.

වෙරළ තීරයෙන් මුහුදු කැකිරි මාශයිය අරමුණු සඳහා අපනයනය.

3. පරිසර දූෂණය
 

ලදා : කඩකර ප්‍රදේශවල තේ වගාචට කෘතිම පොහොර යෙදීමෙන් ඒ ආකිත ගංගා දූෂණය වීම.
4. ආකුමණික විශේෂ හඳුන්වාදීම.
 

ලදා : ගඳපාන වල විෂ සහිත පත්‍රවල සුන්මුන් පසට එක්වීම මගින් වෙනත් ගාක වල ප්‍රරෝගනය සහ බේජපැල වර්ධනය වලක්වයි.

වියලි කලාපවල ලැබුහිනි ඇති විමට ගිනිතණ ගාකයේ වියලි ජේව ස්කන්ද හේතු වේ.
5. දේශගුණ විපර්යාස
 

ලදා : හෝග විශේෂවල වර්ධන සහතු වෙනස් වීම.

ව්‍යාප්ති පරාස වෙනස්වීම.

සතුන්ගේ සංතුමය අභිජනන රටා වෙනස් වීම.

- (4) ජේව විවිධත්ව නිපැයුම්වල හාවිතයට ගන්නා ලද සීමාව තුළ යලි ප්‍රකාන් තත්ත්වයට පත්විය නොහැසිසුනාවයකින් ඒවා පරිහේජනය කිරීම අධිපරිහේජනයයි.
  - මේ නිසා ජේව විවිධත්වය සහමුලින්ම නැතිව යාමේ අන්තරායකට මග පාදයි.
  - ලදා : 1. ශ්‍රී ලංකාවේ කොතල නිමුවු බලු දේශීය මාශයිය ගාක වනාන්තර වලින් පමණ ඉක්මවා එක්රස් කර අපනයනය කිරීම.
  2. මුහුද කැකිර මාශයිය අරමුණු සඳහා අපනයනය
  3. කළුවර ගාකය යටත් විෂත සමයේ අධිපරිහේජනය නිසා තරජනයකට ලක් වී ඇත.
  4. වානිජ අරමුණින් මත්ස්‍ය සම්පත අධික ලෙස නෙලා ගැනීම නිසා සාගර වලින් බලයා සහ COD වැනි මත්ස්‍යයන් අඩුවී යාමේ තරජනය.
- (5) නැංට වූ සහ තරජනයට ලක්වූ ඒවී විශේෂවල, ස්වාභාවික සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමය (IUCN) මගින් එහි දක්වනු ලබන ගුන්ථයයි.
  - (6) එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය
 

"මානව ක්‍රියාකාරිත්වයේ සාපු හෝ වතු බලපැමි පදනම් කරගනීමින් වායුගොලීය සංයුතියේ වෙනස්වීම නිසා ස්වාභාවිකව සිදුවන, දිගු කාලයක් නිස්සේ නිරික්ෂණය කරන ලද, සලකා බැඳිය හැකි තරම් වැදගත් දේශගුණික පරාමිතින් වල දිගුකාලීන වෙනස්කම්."
  - (7) "සාමාන්‍යයෙන් වර්ෂ දැකයක් හෝ රට වැඩි කාලයක් ඔස්සේ පවතින දේශගුණික ගුණාගවල තත්ත්වයන්හි සිදුවන සංඛ්‍යා විද්‍යාත්මක වැදගත්කමක් සහිත වෙනස්වීම්."
  - (8) හරිතාගාර ආවරණය (හරිතාගාර වායු) බලපැමි වැඩිවීම නිසා පාලීවී පාශ්චයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමයි.
  - (9) වායුගොලය උණුසුම්වීම, ග්ලැසියර දියවීම, වර්ෂාවල ආන්තික තත්ත්ව, වඩාත් සුලබ නියං කාල